



**අධ්‍යාපන අමාත්‍යාංශය**  
**கல்வி அமைச்சு**  
**Ministry of Education**

‘ඉසුරුපාය’, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.  
 ‘இசுருபாய’, பத்தரமுல்ல, இலங்கை.  
 ‘Isurupaya’, Battaramulla, Sri Lanka.  
 ☎ +94112785141-50      📠 +94112785818  
 📧 info@moe.gov.lk      🌐 www.moe.gov.lk

මගේ යොමුව  
 எனது இல.  
 My Ref.

ED/04/58/20/ජාතිකපාසල්(2020)  
 වෙළුම 02

ඔබේ යොමුව  
 உமது இல.  
 Your Ref.

දිනය  
 திகதி  
 Date } 2021.01.

නම

සම්මුඛ පරීක්ෂණ අංකය

**ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරු සඳහා නිලධාරීන් තෝරා පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම - ශ්‍රී ලංකා විදුහල්පති සේවය I**

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරියෙකු විදුහල්පති ධුරය දැරිය යුතු ජාතික පාසල් 111 ක විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබ කැඳවනු ලබන බව සතුටින් දන්වා සිටිමි.

02. ඒ සඳහා ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ 04 වන මහලේ ශ්‍රවණාගාරයට ..... දින පෙ.ව. ....පැමිණෙන ලෙස කාරුණිකව දන්වා සිටිමි. එදිනට පහත සඳහන් ලිපි ලේඛනවල මුල් පිටපත් හා එම ලේඛනයන්හි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ/ විදුහල්පති විසින් සහතික කරන ලද ඡායා පිටපත් (අංක I සිට VIII දක්වා ලේඛන) ගොනුවක් පහත සඳහන් අනුපිළිවෙලට සකස් කර ඔබගේ නම හා සම්මුඛ පරීක්ෂණ අංකය සඳහන් කර සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.

- I. සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ ලිපිය
- II. ජාතික හැඳුනුම්පත
- III. නමෙහි වෙනසක් පවතී නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශය (නමෙහි වෙනසක් පවතී නම් පමණක්)
- IV. සේවා පළපුරුද්ද සනාථ කිරීම සඳහා
  - a) ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 ශ්‍රේණි උසස්වීමේ ලිපිය/ අන්තර්ග්‍රහණය කිරීමේ ලිපිය/ පත්වීමේ ලිපිය (උසස්වීම් ලිපිය ලබා නොමැති නම් ඒ සඳහා සියලුම සුදුසුකම් සපුරා ඇති බවට දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වාර්තාව
  - b) ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පත් වූ දින සිට 2020.12.04 දින දක්වා ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරනු ලබන සේවය පිළිබඳ සහතිකය ( ආකෘති පත්‍ර අංක 01)
- V. අධ්‍යාපන සුදුසුකම් - අනු අංක 02 යටතේ ද
- VI. ලකුණු පරිපාටියේ අනු අංක 03 හා අනු අංක 04 යටතේ පහත සුදුසුකම් සනාථ කිරීම සඳහා,
  - a) ඉංග්‍රීසි භාෂා නිපුණතාවට අදාළ සහතික / ලේඛන
  - c) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම පිළිබඳ ලබා ඇති සහතික / ලේඛන
- VII. සේවා ඇගයීම අනු අංක 05 යටතේ ද

VIII. අධ්‍යාපනයට අදාළ පර්යේෂණ සහ ප්‍රකාශන අනු අංක 6 යටතේ ද

- a) අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ ලකුණු පටිපාටියේ අංක 6 යටතේ ඔබ විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අධ්‍යාපන පර්යේෂණ හා ප්‍රකාශන වල සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කිරීමේදී එම පර්යේෂණ/ප්‍රකාශනය කුමක්ද යන්න පැහැදිලිව දක්වා ඇති පිටුව/පිටු එම ප්‍රකාශනයන් කෘති/ප්‍රකාශන ලෙස ඔබගේ නම සඳහන් වන පිටුව/පිටු වල සහතික කරන ලද පිටපත් සමඟ අදාළ පර්යේෂණ හා ප්‍රකාශන වල මුල් පිටපත් ඉදිරිපත් කල යුතුය.

03. ලකුණු ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලබන ලේඛනයන්හි දකුණු පස ඉහල කෙළවර ලකුණු පටිපාටියේ කුමන අනු අංකය යටතේ ලකුණු ලබා ගැනීමට ඉදිරිපත් කරන්නේද යන්න සඳහන් කර තිබිය යුතුය.

උදා - තොරතුර හා සන්නිවේදන තාක්ෂණ දැනුම සඳහා ඉදිරිපත් කරනු ලබන සහතික - සුදුසුකම් 04

ඒ අනුව ඡායා පිටපත් ගොනුව සැකසීමෙන් පසු මේ සමග අමුණා ඇති ආකෘති පත්‍ර අංක 02 සම්පූර්ණ කර ගොනුව සමග සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කල යුතුය. ප්‍රසිද්ධ කර ඇති ලකුණු පටිපාටියේ දක්වා ඇති 'සටහන්' කෙරෙහි මනා අවධානයෙන් යුක්තව ලේඛන ඉදිරිපත් කල යුතුය

04. මෙම සම්මුඛ පරීක්ෂණයේදී ඔබ දක්වනු ලබන කාර්ය සාධනය හා ඔබගේ අධ්‍යාපන සුදුසුකම් අනුව උපයාගනු ලබන ලකුණු මත ලබා ගන්නා සමස්ත කුසලතාවයේ ප්‍රමුඛතාවය අනුව පමණක් විදුහල්පති තනතුරු පුරප්පාඩු වී ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරකට පත් කරනු ලැබීම සිදු වේ.

05. සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීම පමණක් පුරප්පාඩු වී ඇති ජාතික පාසලක විදුහල්පති තනතුරක් ලබා ගැනීම සඳහා හිමිකමක් නොවන බවත්, අයදුම්පත් කැඳවන අවසන් දිනය වූ 2020.12.04 දිනට පසු අයදුම්පත් එවන ලද නිලධාරීන් සඳහා ද සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම් ලැබ සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වූ බවට පසුව අනාවරණය වුවහොත් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීම පත්වීම් ලැබීමට සුදුසුකමක් නොවන බව ද අවධාරණය කරමි.

ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර  
අතිරේක ලේකම්  
(අධ්‍යාපන සේවා ආයතන)  
අධ්‍යාපන ලේකම් වෙනුවට

අවධානයට: ඔබ නියමිත දින සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීම අනිවාර්ය බව ද සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමේදී ඉහත සඳහන් ලිපි ලේඛන සියල්ලම නිවැරදි ලෙස රැගෙන පැමිණිය යුතු බවද සම්මුඛ පරීක්ෂණ අවස්ථාවෙන් පසුව කිසිදු හේතුවක් මත කිසිදු ලේඛනයක් සුදුසුකම් සනාථ කිරීම සඳහා භාර නොගන්නා බව ද තවදුරටත් අවධාරණය කරමි.